

ව්‍යවස්ථා ගොඩනගීමේ ප්‍රායෝගික මග පෙන්වීම

## හයවැනි ජියවර

# අධිකරණ අංශය කැලුතුම් කිරීම

පරිවර්තනය

නීතිඥ එස්. ඩී. ප්‍රංජිලේවා



විකල්ප ක්‍රියාත්මක සේවුදාය ක්‍රියාත්මක

## අධිකරණ ආංගය සභාපති කිරීම

පුරුම මුද්‍රණය : පෙබරවාරි 2016

ISBN : 978-955-4746-74-9

පරිගණක සභාපතියේ මාත්‍රා රු.අ. 011-2708377

මුද්‍රණය : ග්‍යෝජිත සින්හින් වරක්ස් දු.අ. 011-2329739

ප්‍රකාශනය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

Friedrich Naumann  
STIFTUNG FÜR DIE FREIHEIT

මෙම ප්‍රකාශන විශිෂ්ටවනු ලබන්නේ ගෙවිච්චි නියුමාත් ස්ට්‍රේට්වාන් (FNC) ආයතනය සමඟ හවුන්කේත්වයෙනි. පදනමෙහි වැඩකටුවෙනු කේත්තුගත වන්නේ නිදහස සහ වගකිවුයුතු බව පිළිබඳ වූ හරුගාන්මක ඇගයිම් මත ය. තම ව්‍යාපෘති ඔස්සේ ගෙවිච්චි නියුමාත් ස්ට්‍රේට්වාන් (FNC) ආයතනය විසින් සියලු ජනතාවන්ට නිදහසේ මානව ගරුත්වයෙන් යුතුව හා සාමයෙන් ප්‍රවත් විය හැකි ලේඛනක් නිර්මාණය කිරීම සඳහා තම තුළකත්වය බ්‍රාඩ්වැන්ස් ලබාදේයි.

C P A

CENTRE FOR POLICY ALTERNATIVES  
විජ්‍යාල ප්‍රතිපාදන රෝගි ප්‍රදාන  
මානුෂ දිකාණුකාලක නිශ්චයාව

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධීන දේශපාලන පක්ෂවාදීත්වයෙන් තොර සංවිධානයක් වන අතර විය මුළුක වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සභාදී ගැටුම් කෙරෙහි සිය අවධානය ගෙවු කරයි. 1996 දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පිහිට වනු ලැබුයේ මහජන ප්‍රතිපත්තින් පිළිබඳව වූ කරිකාවත සඳහා සිවිල් සමාජයේ සංඝ්‍යා දායකත්වය අත්‍යවශ්‍ය වන බවට හා විය ගක්තිමත් කළ යුතුව පවතින බවට වන දැඩි විශ්වාසය පෙරදුර කොට ගෙන ය. මහජන ප්‍රතිපත්තින් විවේචනාත්මක විමර්ශනයට භාර්ත කරන, විකල්පයෙන් භද්‍රනා ගන්නා හා එවා ව්‍යාපෘති කරන පර්යේෂණ හා බලපෑම් නිරීමේ වැඩිස්ථානන් වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කැපවී සිටි.

ලිපිනය : 6/5, ලෙකාර්ඩිස් පාර, කොළඹ 05.

දුරකථන : 011 2370803 / 4

යැක්ස් : 011 2370801 / 2

වෙබ් අඩවිය : [www.cpalanka.org](http://www.cpalanka.org)

ඊමේල් : [info@cpalanka.org](mailto:info@cpalanka.org)

## පෙරවදන

ආණ්ඩුකුම ව්‍යවස්ථා ගොඩ නැගීම සම්බන්ධයෙන් ලොව පුරා පැවැත්වුණු පරියේෂණයන්ගෙන් පසු ලියැවී ඇති පොත් පෙළුකි.

“අධිකරණ අංශය සැලසුම් කිරීම” මෙහි එන කරුණු අලේ රටට ද බෙහෙවින් පලදායක විය හැකි හෙයින් මෙසේ පරිවර්තනය විය.

එස්. ජ්. ප්‍රං.විජේවා

09.02.2016



## කොටුව 1. අධිකරණය මූලික අදහස්

- අධිකරණය වූ කළේ සාම්ප්‍රදායිකව නීතිය නිර්මාණය කිරීමට හෙවත් බල ගැන්මට වඩා එය අර්ථකථනය කරන ආණ්ඩුවේ අංශයයි. නවීන ආණ්ඩුකුම ව්‍යවස්ථාවන්හි මෙම ක්‍රියාකාරීත්වයට විවිධ බලතල ඇතුළත් විය හැකි ය. එහෙත් මූලික වශයෙන් අධිකරණය කරනුයේ පවතින නීති භාවිත කරමින් සහ ඉදිරිපත් කරුණු අනුව යම් ආරමුල් විසඳීම සහ යුක්තිය පසිඳීම ය.
- බොහෝ නවීන ප්‍රජාතනත්ත්වාදී රටවල අධිකරණ බලයේ මූලික ක්‍රියාවක් වන්නේ ආණ්ඩුකුම ව්‍යවස්ථා විමර්ශනය කිරීම ය. එමගින් නීතිය සහ ආණ්ඩුවේ ක්‍රියා ව්‍යවස්ථාවන් දී ඇති සහතිකයන්ට ගැලපේදුයි විමසා බැලෙ. එනම් ක්‍රියා කිරීමට ආණ්ඩුවට ඇති බලය, ආණ්ඩුවේ නිර්මිතය සහ බලතල වෙන් කිරීම ගැන සලකා බැලෙන අතර ව්‍යවස්ථානුකූලව නොකළ යුතු දේ, පුද්ගල තිබුණු උග්‍රහය සිදු සෙයා බැලෙනු ඇත. විමර්ශන බලතල ප්‍රමාණය සහ ආණ්ඩුවේ වෙනත් අංශවල මැදිහත්වීම විවිධ මට්ටමෙන් සිදු වේ.
- නවීන අධිකරණයන් විසින් ර්ට අමතරව වෙනත් බලතල ගණනාවක් භාවිත කරනු ඇත. එනම්, ආණ්ඩුවේ අනෙක් අංශවල කටයුතු ගැන සේදීසියෙන් සිටීම, අධික්ෂණ කුම යෙදීම, ඒ අතර මැතිවරණ කටයුතු සහ දේශපාලන පක්ෂ මෙහෙයුමේ කටයුතු දී ඇත.
- සාධාරණ ක්‍රියාකාරීත්වය දී, උසාවී ක්‍රමයේ අපක්ෂපාතිත්වය සහතික කෙරෙමින් නීතියේ ආධීපත්‍යය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත්

වන්නේ අධිකරණයේ ස්වාධීනත්වයයි. ඒ සමගම ආණ්ඩුකුම ව්‍යවස්ථාවන් මගින් වගවීම සහ ව්‍යවහාර වැඩිහිටි දියුණු කළ යුතු ය. සමහරවිට ඉහත සඳහන් සාරදරම තරගකාරී විය හැකි බැවින් ඒවා සමබරව පවත්වා ගැනීම සඳහා අධිකරණය සැලසුම් කළ යුතු ය. මෙම සැලසුම් කිරීමට පහත සඳහන් කරුණු ඇතුළත් විය හැකි ය. අධිකරණ ක්‍රියාවලිය සහ ප්‍රමිතිය වර්ධනය වීම, ව්‍යවහාර න්‍යා අසනු ලැබීමේ අයිතිවාසිකම්, අධිකරණ තොරතුරු ලබා ගැනීමේ පහසුකම්, අධිකරණ බලය යෙදීමේ සීමාවන් තිබීම, පහසු අනියාවන ක්‍රමයක් පැවතීම සහ පත් කිරීමේ හා අස් කිරීමේ ක්‍රියා පරිපාලය මගින් අනෙක් අංශ විසින් අධික්ෂණ කාර්යයන්හි යෙදීම අදියයි. මෙම සමබරතාව ලබා ගැනීම සඳහා කුම්න ක්‍රියාමාර්ග වඩා සාර්ථක වේ දීය මූලිකව සලකා බැලීම ව්‍යවස්ථාවේ කාර්යභාරය වේ.

- තනි ආණ්ඩුකුම ව්‍යවස්ථා පැවැත්මක් තුළ නීති ක්‍රම කිපයක් හාවිත කිරීම, නෙතික බහුවිධානය දීරි ගන්වන්නකි. පවතින නෙතික සාරදරම සහ ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කිරීමෙන් ආදිවාසින්ට සහ සමහර ආගමික කොටස්වලට නෙතික ස්වාධීකාරීත්වයක් ලබාදිය හැකි ය. එසේ වුව ද එයින් අධිකරණ බලය යෙදීම පිළිබඳ ගැටුල මතුවිය හැකි ය. සියලු නීති ක්‍රම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුල අයිතිවාසිකම් ඇති කිරීම නිසා නෙතික බහුවිධානය විශේෂ අභියෝගයන්ට ලක්විය හැකි ය.

## 2. අධිකරණ බලතල

උසාවිවල ප්‍රමුඛ කාර්යය වන්නේ, තමන් ඉදිරියට පැමිණෙන ආරවුල් සම්බන්ධයෙන් අපසෘපාතව නීතිය භාවිත කිරීම ය. එය සම්පූර්ණ සම්බන්ධ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට ලබා දී ඇති ස්ථාවරහාවය සහ වලංගුතාව කෙරෙහි ය. එහි දී ඉතා වැදගත් වන්නේ අපසෘපාතහාවයයි. එනම්, විනිශ්චරුවරුන් විසින් තමන් වෙත ඉදිරිපත්ව ඇති කරුණු කෙරෙහි අගතියකින් තොරව තම දේශපාලන මතාන්තර සහ පොදුගැලික නැඹුරුවේම් තොතකා නීතිය සාධාරණ ලෙස භාවිත කිරීම ය. ඉදිරිපත්ව ඇති කරුණු ගැන අපසෘපාත වීමෙන් ඉහළම යුත්කිය ඉටුකළ හැකි අතර අධිකරණය ආයතනයක් ලෙස විශ්වාසීයත්වය ගොඩනගා ගනු ඇත. අපසෘපාතහාවය විනිශ්චරු කාර්යය සම්බන්ධ ප්‍රමිතියක් වනු පමණක් තොව එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආපසෘපාත කිරීම ද කරනු ඇත.

එම් එසේ වුවද විනිශ්චරුවරුන් ද, මනුෂ්‍යයන් වන බැවින් සමාන කරුණු සලකා බැඳු විනිශ්චරුවරුන් දෙදෙනෙකු වෙනස් නීත්‍ය දිය හැකි ය. විශේෂ ආරවුලක් සම්බන්ධයෙන් අසාමාන්‍ය කරුණු කෙරෙහි නීතිය භාවිත කිරීමේ දී, නීතිය නිසි පරිදි අර්ථකථනය විය යුතු අතර, අසාමාන්‍ය බලාපොරාත්තු තොවන අවස්ථා සම්බන්ධයෙන් සෝදිසි කිරීම අවශ්‍ය වනු ඇත. ඒ නීසා නීතිය භාවිත කිරීමේ වගකීමට නීතියේ බලය සහ අර්ථය නීගමනය කිරීම ද ඇතුළත් වේ. සමහර නිර්මාණාත්මක, අවස්ථා මග හැරිය තොහැකි අතර එය අත්‍යාවශ්‍ය කියා පිළිගැනීමක් නැත. විවිධ උපකරණ එනම්, අභියාචනා ක්‍රමවේද, පූර්වාද්‍රාශවලට ගරු කිරීම,

විස්තර සහිත අණ පනත්, කලින් නඩු තීන්දු සලකා බැලීම ආදිය නිරමාණාත්මක කාර්යය පහසු කරනු ඇත.

කෙසේ වෙතත්, නීතිය අර්ථකථනය හාවිතය අධිකරණයේ අත්‍යවශ්‍ය බලයකි. එය නීතියේ ආධිපත්‍යය යන සංකල්පයට ද අත්‍යවශ්‍ය වේ. එහි දී නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීම, නීතිය හාවිතයේ දී සාධාරණ වීම, උසාව් ක්‍රියාපටිපාටිය වැනි පහසු යාන්ත්‍රණ වෙත පිවිසීම ආදිය මූලික වේ. නීතිය හාවිත කිරීම ආශ්ච්‍රාවේ අනෙක් අංග වෙත ද බලපානු ඇත. විශේෂයෙන් ව්‍යවස්ථාදායක ක්‍රියාපටිපාටිය වෙත ය. තව ද, යුක්තිය පසිඳුලීමේ එදිනේදා කාර්යයන් සම්බන්ධ වන්නේ අධිකරණය ද ආශ්ච්‍රාවේ ම අංගයක් බැවිනි. අධිකරණය එහෙයින් අනෙක් අංගවලට ද සම්බන්ධ වේ. අනෙක් අංගවල කටයුතු පිරික්සයි. එමගින් ඒවා යම් මාර්ගවලින් හැඩා ගේවයි.

## 2.1 ව්‍යවස්ථාමය විමර්ශනය

නවීන අධිකරණයන්හි ප්‍රමුඛ කාර්යභාරය වන්නේ, ව්‍යවස්ථාමය සහතිකයන් ආරක්ෂා කිරීම ය. අධිකරණය මෙම කාර්යය ඉටු කරන්නේ විමර්ශන (අධිකරණ විමර්ශන) මාර්ග යෙති. එහි පරමාර්ථය වන්නේ අධිකරණ බල සීමාව ඇසුරෙන් ව්‍යවස්ථා මූලධර්ම ආරක්ෂා කිරීම, නීති රෙගුලාසි හා අනෙකුත් ආශ්ච්‍රාවේ ක්‍රියා, යම් නීතියකට පතහැනි දැයි වීමසා බැලීම ය. ව්‍යවස්ථාමය විමර්ශන ක්‍රියාවලිය මගින් අධිකරණය යම් නීතියක් හෝ ආශ්ච්‍රාවේ ක්‍රියාවක් ව්‍යවස්ථාවට එකතුයි සෞයා බැලේ. එම නීතිය වයවස්ථාවට පතහැනි නම්, අධිකරණය එය බල රහිත කරනු ඇත. ව්‍යවස්ථා නීතිය නීයෝජනය කරන්නේ අනෙක් සියලුම නීති රට යටත් විය යුතු බවට වූ උසස් නීතියකි. විමර්ශනය මගින් කරනුයේ එම අනු පිළිවෙළ බල ගැන්වීම ය. නීති පැනවීමේ බලය ව්‍යවස්ථාදායකයට පැවරෙන අතර, බලත්තල මෙසේ බෙදාදීම නොකරන බවට වග බලා ගැනේ. මෙම ව්‍යවස්ථාමය විමර්ශනය ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට හා ක්‍රියාත්මක කිරීමට යෙදෙන යාන්ත්‍රණයකි. එය ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට බලය සපයන අතරම ඒවා උල්ලාසනය කිරීම ද වළකයි.

### 2.1.1 විමර්ශනය කළ හැක්කේ කුමක්ද?

විවිධ නීති මාරුග කෙරෙහි ව්‍යවස්ථාමය විමර්ශනය ව්‍යාප්ත විය හැකි ය. මූලික මට්ටමක දී ම, ව්‍යවස්ථාමය විමර්ශනය විසින් ව්‍යවස්ථාවේ අවශ්‍යතා සපුරා ඇත්දැයි ඇගැයීමට අධිකරණයට අවස්ථාව සැලසේ. කෙසේ වෙතත් එය වෙනත් නීති හා ක්‍රියාවන් විමසීමට ද යෙදේ. එහිදී පරිපාලන තීන්දු හා විධායක ක්‍රියා ව්‍යවස්ථානුකූලදායි විමර්ශනය වේ. තිබුනක් ලෙස සමහර ව්‍යවස්ථා මගින් අන්තර්ජාතික ගිවිසුම් නිසා පැන නගින නීති විමර්ශනයට ද ඉඩ සැලසේ. ජාතික මට්ටම ඉක්මවා පළාත් ආණ්ඩුවල නීති විමසීමට ද යොමු වේ. 1996 ව්‍යවස්ථාව අනුව දකුණු අමුකාවේ ග්‍රෑශ්‍යාධිකරණයේ විමර්ශන බලය, පළාත් ආණ්ඩුවල නීති ජාතික ආණ්ඩුක්ම ව්‍යවස්ථාවට ගැලපේදැයි සෙවීම දක්වා ව්‍යාප්ත වෙයි. එසේ ම සර්වියාවේ ව්‍යවස්ථාව අනුව ස්වඛාලන ආණ්ඩුවල නීති ද ව්‍යවස්ථානුකූලදායි සෙවීමට ව්‍යවස්ථා අධිකරණයට බලය ලැබේ.

අධිකරණයට ආණ්ඩුවේ විධායක හා ව්‍යවස්ථාදායක අංශවල කටයුතු ද විමර්ශනය කළ හැකි ය. ඒ ව්‍යවස්ථාවෙන් බලය බෙදීම හා බලය වෙන් කිරීම සම්බන්ධ මතුවන ප්‍රශ්නවල දී ය. එවැනි ප්‍රශ්න ඇති වන්නේ වෙනත් පොද්ගලික අංශවලින් නොව ආණ්ඩුවේ ම අංශ අතර ය. රේ අධිකරණය ද ඇතුළත් ය. කොරියානු සම්භාණ්ඩවේ (දකුණු කොරියාව) ව්‍යවස්ථා අධිකරණයට ආණ්ඩුවේ අංශ අතර බලය බෙදීම ගැන විමර්ශනය කිරීමට බලය ඇත. එසේ ම, පළාත් ආණ්ඩු අතරත්, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතරත් එම විෂය ගැන විමර්ශනය කළ හැකි ය. කැමරුන් හි ව්‍යවස්ථාව අනුව එම කරුණ ගැන මධ්‍යම ආණ්ඩුව හා පළාත් ආණ්ඩුව අතරත් පළාත් ආණ්ඩු අතරත් ආරමුල් විසඳිය හැකි ය. එම බලය ඒ ආකාරයට ඉන්දිය, මැලේසියානු, මෙක්සිකො, නයිල්රීයා ව්‍යවස්ථාවලින් ද පැවරී ඇත.

## 2.1.2 විමර්ශකයා කවරේක්ද?

එක් එක් රටවල ව්‍යවස්ථා විමර්ශනය වෙනස් වන්නා සේ ම ඒ සම්බන්ධ ක්‍රියා පරීජාවේ ද වෙනස් ය. විමර්ශන ක්‍රියාවලිය දැඩි ලෙස නොවුණත්, සම්පූර්ණ ලෙස උසාවී ක්‍රමයට හා නීති ක්‍රමයට සම්බන්ධ වේ. විමර්ශන බලය විවිධ ආයතනවලට පැවරීමේ දී ඇමරිකන් විමර්ශන ක්‍රමය යුරෝපීය ක්‍රමයට වඩා වෙනස් ය. ඇමරිකන් මාදිලිය අනුව සියලුම අධිකරණ ආයතනවලට ව්‍යවස්ථා විමර්ශන බලයට ආවෙනික බලයක් ඇත. ආණ්ඩුවේ ක්‍රියාවක් ව්‍යවස්ථාවට පටහැනි දැයි විමසීමට පහළ උසාවිවලට පවා බලය ඇත. යම් නීතියක් ව්‍යවස්ථාවට පටහැනි නම් එය අහෝසි කිරීමට තීන්දු කළ හැකි ය.

මෙම තීන්දු අභියාචනයට යටත් වුව ද, ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් සිදුවනු ඇත. ඉහළම උසාවිය ගෞෂ්ම්යාධිකරණය වන බැවින් යම් නීතියක් අභියෝගයට ලක් වූ විට අවසාන තීන්දුව දිය හැකි අධිකරණය වේ. එහෙත් ඇමරිකන් ගෞෂ්ම්යාධිකරණය එවැනි නඩුවක් විසඳුනුයේ කළුතුරකිනි. එම නඩු බොහෝමයක් පහළ උසාවිවලින් කෙළවර වන හෙයිනි. එස්තෝනියානු ව්‍යවස්ථාව මගින්, නීතියක ව්‍යවස්ථානුකුල හාවය විමසීමට පහළ උසාවිවලට පවරා ඇත. පෘතුගාලයට ව්‍යවස්ථා අධිකරණයක් තීබුණ ද, පහළ උසාවිවලටත් අධිකරණ විමර්ශන බලය පවරා ඇත. මෙසේ පහළ උසාවිවලට බලය පැවරීම අධිකරණ බලය බෙදා ගැනීමකි. කෙසේ වෙතත් ඒ හැම තීන්දුවක් ම ව්‍යවස්ථානුකුල විය යුතු විමෙන් එක් මධ්‍ය ආයතනයකට යටත් වේ. එය සීමාවක් ද වේ. මෙහි යහපත් ලක්ෂණයක් වන්නේ තීන්දුවට එරෙහිව අභියාචනා බලය තිබේ ය. ඉහළ පහළ හැම උසාවියක් ම කරන්නේ නීතියක ව්‍යවස්ථානුකුලහාවය විමසීම ය. මේ ක්‍රියාවලියට කාලය ගත වේ. එය එහි දුර්වලතාවයකි. සමහරවිට ගෞෂ්ම්යාධිකරණයෙන් අවසාන තීන්දුව ලැබේමට අවුරුදු ගණනක් ගතවිය හැකි ය.

විකල්ප විමර්ශන ක්‍රමයක් ඇත්තේ යුරෝපයේ ය. ව්‍යවස්ථා අධිකරණය පමණක් ව්‍යවස්ථානුකුලහාවය විමසන එකම උසාවිය වෙයි. එකම ආයතනයකටවත් අනෙක් ආයතනය මත

ක්‍රියාත්මක විය හැකි අධික බලතල නොපැවෙමි. යුරෝපීය ක්‍රමය අනුගමනය කරන රටවල් රසකි. කීපයක් මෙසේ ය. බෙනින්, ජර්මනිය, රුසියානු ගෙඩරේෂනය, කුරුකිය සහ යුක්රේනයයි.

## වගුව 1

### ඇමරිකනු සහ යුරෝපා ව්‍යවස්ථාමය විමර්ශන බලය

ඇමරිකන් මාදිලියේ අධිකරණ විමර්ශනය	යුරෝපා මාදිලියේ ව්‍යවස්ථාමය විමර්ශනය
ව්‍යවස්ථාමය ගැටුපු විසඳීම විමධ්‍ය ගත කර ඇත. සියලුම උසාවිවලට, යම් නීතියක් ව්‍යවස්ථාව උල්ලාසනය කිරීම යන හේතු මත අවලංගු කිරීමේ බලය ඇත.	ව්‍යවස්ථාමය විමර්ශන බලය මධ්‍යගත කර ඇත. ව්‍යවස්ථාවට නොගැලපෙන බව මත නීතියක් අවලංගු කළ හැක්කේ ව්‍යවස්ථා අධිකරණයට පමණි.
අධිකරණ ආයතන පිළිවෙළ අනුව ග්‍රෑෂ්ඩාධිකරණය ඉහළම උසාවිය වේ. එය ව්‍යවස්ථා ගැටුපු සඳහා පමණක්ම නොවේ.	ව්‍යවස්ථා අධිකරණයේ බලතල ව්‍යවස්ථා ගැටුපු විසඳීමට පමණක් සීමා කොට ඇත.
විමර්ශනය නිශ්චිත ය. එය සිදු වන්නේ සාමාන්‍ය නඩු ක්‍රියාමාර්ගයකට පසු ය.	ව්‍යවස්ථාමය විමර්ශනය බාහිර සිදුවීමකි. විනිශ්චුවරුන් හේ තෝරා ගැනුණු නිලධරයන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට ව්‍යවස්ථා අධිකරණය පිළිතුරු දෙයි.

### 2.1.3 විමර්ශන කාල පරාසය හා අවස්ථා

විමර්ශනයට එකතු වන අතිරේක සාධක වන්නේ විමර්ශන කාල පරාසය හා එය සිදුවිය යුතු අවස්ථා නිගමනය කිරීම ය. ව්‍යවස්ථානුකූලනාවය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට උසාවියට අවසර

ලැබෙනුයේ ඒ සම්බන්ධ කාලය හා අවස්ථාමය සම්බන්ධ නිගමනයන් අනුවය. එමගින් ව්‍යවස්ථා විමර්ශන බලය ව්‍යාප්ත වීම හෝ සීමා වීම සිදුවනු ඇති. කාල පරාසය හා අවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් හැම ව්‍යවස්ථාවක් ම සමාන නො වේ. කාලය සම්බන්ධයෙන් සමහර උසාවිවලට, එය නීතියක් බවට පත්වීමට පෙර ව්‍යවස්ථානුකූලභාවය විමර්ශනයට බලය පැවරේ. අනෙක් උසාවි එය නීතියක් බවට සම්මත වීමෙන් පසු රට නෙතික අනියෝගයක් එනතුරු විමර්ශනය ආරම්භ නොවේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව මගින් ග්‍රේෂ්‍යාධිකරණයට බලය පවරා ඇත්තේ එය නීතියක් ලෙස සම්මත වීමට පෙර විමර්ශනය කොට අවශ්‍ය නම් අභේසි කිරීමට ය. එහෙයින් සම්මත වූ පසු ග්‍රේෂ්‍යාධිකරණයට විමර්ශනය කළ නොහැකි ය. සම්මත වීමට පෙර ව්‍යවස්ථා විමර්ශනය ගැන අදහස් දැක්වන්නේ ඉදිරියේ එන නීතියේ නිශ්චිත භාවය ගැන අයය කරති. අනික් අකට, නීතියක බලපෑම සහ ප්‍රතිඵල පූර්ණ ලෙස අවබෝධ කරගත හැකි වන්නේ එය භාවිතයේ පවතින විට ය. එහෙයින් සමහර නිරිසුකයෝ එය පැනවීමෙන් පසු විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය යයි සිතති.

එසේ ම සමහර ව්‍යවස්ථා මගින් අධිකරණය වෙත කවර අවස්ථාවක විමර්ශනය කළ යුතුද යන කරුණ ගැන පුළුල් අනිමතයක් පවරා දී ඇති අතර වෙනත් ව්‍යවස්ථාවලින් එම අනිමතය, වෙනත් ආයතනවලට පවරා ඇත්තේ සිද්ධියක ආරම්භක අවස්ථාවේ විමර්ශනය කිරීමට ය. තවත් සමහර ව්‍යවස්ථා අනුව නීතිය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණයට යොමු නොවී තිබියදී ම විමර්ශනය කිරීමේ බලය ඇත. ප්‍රංශ ව්‍යවස්ථාවෙන් ආයතනික පහත් එසේ ක්‍රියාත්මක වීමට පෙර විමසිය හැකි බලතල අධිකරණයට පැවරේ. විලියෙහි, ව්‍යවස්ථාමය විනිශ්චය සභාවක් විසින් සැම ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතියක් ම ප්‍රකාශයට පත්වීමට පෙර විමර්ශනය කරනු ඇත. වෙනත් සමහර ව්‍යවස්ථා අනුව එය කළ හැක්කේ යම් විශේෂ සිද්ධියක් හෝ ආරම්භක් ඇති වූ කළේහි ය. විටෙක ව්‍යවස්ථාමය විමර්ශනය ආරම්භ වන්නේ පුද්ගල පැමිණිල්ලක්, ව්‍යවස්ථාව උල්ලෙසෙයා කර ඇති බවට

ව්‍යවස්ථා අධිකරණයට යොමු වූ විට ය. මෙම අධික අදහස් අනුව අධිකරණ විමර්ශනය සඳහා නීමක් තැනි මිශ්‍ර නියමයන් ඇතිවිය හැකි ය. විවිධ රටවල මේ විවිධ නියමයන් නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත. එහෙත් සමහර රටවල එම විමර්ශනය උදෙසා ඉතා ප්‍රාග්‍රී තිබුණුසක් හා අවස්ථාවක් දී ඇත. ඒ සමග ව්‍යවස්ථානුකූලනාවය සම්බන්ධ ප්‍රශ්නවල දී ප්‍රාග්‍රී අධිකරණ අධිකාරයක් පැවරේ. එයින් පිළිබඳ වන්නේ අධිකරණ අංශයට ප්‍රාග්‍රී බලතල කැරීවීමක් ඇතිවන බව ය.

කාලය සමග විවිධ රටවල් විමර්ශන බලතල වෙනස් කොට තිබේ. එක් උදාහරණයක්, ප්‍රංශයේ ව්‍යවස්ථානුකූල සහාව ය. අතිතයේ යම් පනතක ව්‍යවස්ථානුකූලනාවය විමසිය හැකි වුණේ ජනාධිපති අත්සන යෙදීමට පෙර ය. විමර්ශනයේ පටු කාල පරාසයට අමතරව තවත් ආණ්ඩුවේ අංශයකින් යොමු කරනු ලබන අවස්ථාවන්හි විමර්ශනය කළ හැකි ය. ඒ අංශ මෙසේ ය. ජනාධිපති, අගමැති, සෙනෙට් හෝ ජාතික සභාවේ සහායාවේ සහායති, සෙනෙට් සභාවේ හෝ ජාතික සභාවේ සාමාජිකයන් 60 දෙනෙකුට ආදි වශයෙනි. 2010 මාර්තුවේ සිට පුද්ගල පැමිණිලි ද විභාග කරනු ඇත. කාල පරාසය ද වෙනස් වී ඇත. නීතියක් ආරම්භ විමට පෙර, එහි ව්‍යවස්ථානුකූලනාවය විමර්ශනයට ව්‍යවස්ථාමය සහාවට තිබුණු බලය දත් පවතින නීතියක් විමර්ශනය කළ හැකි වීම දක්වා වෙනස් වී ඇත. ව්‍යවස්ථාමය සහාවට ප්‍රාග්‍රී විමර්ශන බලතල ලැබීමත් සමග ව්‍යවස්ථාදායකයේ බලතල තවත් වැඩි වේ. එවිට ප්‍රංශය නීති හැදිමේ මොඩලයක් බවට පත්වීමෙන් දේශපාලන වගකීම කෙරෙහි විශ්වාසය තැබීම ලිහිල් වේ. එනම්, ව්‍යවස්ථානුකූල නොවන නීති ආපසු හැරවීමෙනි.

සැලකිය යුත්තකි, එනම්, ව්‍යවස්ථා විමර්ශනය සම්බන්ධ විෂයය හෝ කාලය ව්‍යවස්ථාවන් සැලසුම් සහතික කොට ඇති නමුත් ව්‍යවස්ථාවන් එහි ක්‍රියාකාරිත්වය ගැන උපදෙස් දී ඇත්තේ ඉතා සුළුවෙනි. ව්‍යවස්ථා විමර්ශනය ගැන පනවන අණ පනත් ගැන ව්‍යවස්ථාව විස්තර සපයයි. අධිකරණ විමර්ශනය කෙරෙහි ව්‍යවස්ථාදායකය බලපාන ආකාරය ගැන ඩැර්ජියාව

ලදාහරණයකි. එහි ව්‍යවස්ථාවේ 32(A) මගින් ව්‍යවස්ථා අදිකරණයක් පිහිටුවා වීමරුණය සඳහා බලය පවරයි. එහි වීමරුණයෙන් බැඳීමක් ඇති වේ. ව්‍යවස්ථාදායකයේ පනතක් මගින් වීමරුණයේ ප්‍රමාණය හා ආකාරය සඳහන් වේ. 1989 - 32 පනත මගින් ව්‍යවස්ථා අදිකරණයේ තරාතිරම, සංවිධානය සහ කාර්ය පරිපාලිය රෙගුලාසි පවා සඳහන් වේ.

#### 2.1.4 ව්‍යවස්ථාමය වීමරුණයක් නොමැතිවීම

සමහර රටවල් මෙම වීමරුණන බලය අධිකරණයට නොපවරයි. මෙම රටවල් සිය ව්‍යවස්ථාදායකයේ පූර්ණ ස්වාධීපත්‍යය ආරක්ෂා කර ගනී. එයින් පැනැලෙවන පනත් වෙනත් අංශවල අධික්ෂණයෙන් නිදහස්ව රැකගෙන ඇත. එවැනි ආණ්ඩු කුම ඉතා විරල ය. එහෙත් එහි ව්‍යවස්ථාදායකය මෙන් ම අනෙක් අංශත්, නිලධරයනුත් ව්‍යවස්ථා නියෝග පිළිපැදිමට දුඩී බැඳීමක් ඇත. නෙදරුලන්තයේ ආතු. ව්‍යවස්ථාව මෙසේ පවසයි. නීතිවල හෝ ගිවිසුම්වල ව්‍යවස්ථානුකූලනාවය වීමසීමට අධිකරණයට කිසිම බලයක් නැත. වෙනත් ව්‍යවස්ථාදායකය ඔවුන්ගේ උපදෙස් පිළිපැදිමට බැඳීමක් නැත. ගින්ලන්තයේ ව්‍යවස්ථාමය නීති කමිටුව ව්‍යවස්ථානුකූලනාවය සහ මානව අයිතිවාසිකම් ගිවිසුම් වලට අවනතවීම සම්බන්ධයෙන් යම් ප්‍රකාශ නිකුත් කරන අතර යෝජනාද ඉදිරිපත් කරනු ඇත. එහෙත් ව්‍යවස්ථාදායකයට එම අභ්‍යන්තර නොතකා - සිටිය හැකි ය. ජනායිති නීතියකට අත්සන් තැබීම හෝ නොතැබීම ගැන නොසලකා නීති පැනවිය හැකි ය. ජනායිති අත්සන් නොකළාත් ව්‍යවස්ථාදායකය එය යළිත් සම්මත කිරීමෙන් නීතිගත වේ.

#### 2.1.5 වැඩිදුර විග්‍රහ කිරීම

ව්‍යවස්ථාමය වීමරුණය අධිකරණය තුළට බලය කැටී කරයි. ව්‍යවස්ථාවට අවශ්‍ය කුමක්ද යන්න ගැන අවසාන තීන්දුව දෙන්නේන් අධිකරණයයි. එම තීන්දුවෙන් අනෙක් අංශ ද බැඳේ. යම් තරමක් දුරට දේශපාලන අංශ පවා අධිකරණයට වග උත්තර

සැපයිය යුතු ය. එහෙක් පුළුල් දාජ්ධී කොණයකින් බලන විට, ව්‍යවස්ථා විමර්ශනය ආණ්ඩුවේ අනෙක් අංශ වෙත පැවරෙන බැවින් බලය සාර්ථක ලෙස බෙදා හැරීමක් සිදු වේ. අනෙක් අංශවල සහාය නැතිව එක් අංශයක් තනිව එම බලය හාවිත නොකරයි. ආණ්ඩුවේ දේශපාලන අංශ නීති කෙටුම්පත් කොට පනවයි. බදු සහ වැය පාලනය කරයි. හමුදාවට අනු කරයි. ආණ්ඩුවේ ආයතන වැඩි ප්‍රමාණයක් හසුරුවයි. ව්‍යවස්ථාමය විමර්ශනය මගින් මෙම ක්‍රියාවලින් අධික්ෂණයයට අධිකරණයට පැවරේ. කෙසේ වෙතත් එම විමර්ශනය සඳහා අධිකරණයට යම් සිමාවක් ද පැනැවේ. සමහර අවස්ථාවන්හි දී අධිකරණයට විමර්ශනය කළ හැකිකේ තමා වෙතට පුද්ගලයන් ඉදිරිපත් කරන සිද්ධීන් හෝ ආරඛුල් පමණි. තවත් ව්‍යවස්ථාවන් අනුව නිශ්චිත නීති පමණක් විමසිය හැකි ය. ඒ අනුව ස්වාධීන අධිකරණ පවා හාවිත කරන්නේ යම් සිමිත බලයක් පමණි. එහෙයින් ව්‍යවස්ථා විමර්ශනය මගින් බලය කැරීකර ගැනීමත්, බෙදා හැරීම දෙකම කරන අතර සමහර ව්‍යවස්ථා මගින් එකවිට ඒ දෙකම සිදු වේ.

බොහෝ ව්‍යවස්ථාමය විමර්ශනයන්ට දූෂි නෙතික ආරක්ෂාවක් ලැබේ ඇත. ආණ්ඩුවේ අංශයක් වශයෙන් එයට ව්‍යවස්ථාව පිළිබඳ අඛණ්ඩ අපක්ෂපාත හාවිතයකට වගකීම පැවරී ඇත. අධිකරණයේ මෙම අධික්ෂණය, ව්‍යවස්ථාව උල්ලාසනයට එරහි නෙතික ආරක්ෂාවක් වශයෙන් යෙදේ. එසේ වුව ද අධිකරණය දේශපාලන බලපැශීලියෙන් වෙන්කොට ඇතැයි නොසියිය යුතු ය. දේශපාලන බලපැශීලි ලිභිල් කිරීමේ යාන්ත්‍රණයන් යෙදී ඇතත් එය දේශපාලන බලවේගයන්ගෙන් භූදෙකලාව පවතින්නක් නොවේ. සාමාන්‍යයන් විනිශුරුවරුන් පත් කරනු ලබන්නේ දේශපාලන ක්‍රියාකාරීන් විසිනි. එවිට තම දේශපාලන අදහස්වලට ගැලපෙන අය තෝරා ගැනීම බලාපොරොත්තු විය හැකි ය. විනිශුරුවරුන් නීතිය හාවිත කරන්නේ ඉදිරිපත්ව තිබෙන සාධක කෙරෙහි ය. මෙම කළාවෙන් නිර්මාණය වන්නේ නඩු තීන්දු සහ අනිමතයයි. නඩු තීන්දු දීමේ දී, මහජනතාව පිළිගන්නේ ක්‍රමක්ද, විධායකය බල කරන්නේ ක්‍රමක්ද යන කරුණ අමතක කරන්නේ නැත. මෙම හේතු සහ

වෙනත් කරුණු අනුව ව්‍යවස්ථාමය විමර්ශනය, නෙතික හා දේශපාලන යන කරුණු දෙකම වෙයි. යුත්ත් එය යම් රටක පවතින තත්ත්වය සමග සම්බර කොට සලකා බැලීම යෝගා ය.

## 2.2 අතිරේක බලකළ

ව්‍යවස්ථාමය විමර්ශනය මගින් බලය ලබා දීමට අමතරව ආණ්ඩුකුම ව්‍යවස්ථා මගින් නීති හැඳීමේ කාර්යයට වෙනත් මාර්ගවලින් බලපැමි කිරීමට උසාවිවලට බලය දිය හැකි ය. යම් නීතියක ව්‍යවස්ථානුකූලනාවය ගැන එය සම්මත වීමට පෙර හෝ පසුව උපදෙස් නිකුත් කිරීම එයින් එක් මාර්ගයකි. දෙවැනි මාර්ගය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය උදෙසා උසාවිය මැදිහත් වීම ය. ආණ්ඩුවේ අනෙක් අංශ සහ පරිපාලන ආයතන අධික්ෂණය කරන ලෙස අධිකරණයට බලය පැවරී තිබිය හැකි ය. එසේ ම ව්‍යවස්ථාවන්, රාජ්‍ය නායකයාට එරෙහිව දේශාහියෝගයක් ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද අධිකරණය බලය පැවරී තිබිය හැකි ය. උසාවි තවදුරටත් දේශපාලන පක්ෂ විධිමත් කිරීම හෝ මැතිවරණ ක්‍රියාවලිය අධික්ෂණය ද කළ හැකි ය.

### 2.2.1 උපදේශක අදහස්

ව්‍යවස්ථාමය විමර්ශනයේ දී යෙදෙන උපදේශක අදහස් බැඳීමකින් තොර, පුදු උපදෙස් ලෙස සැලකේ. ව්‍යවස්ථානුකූලනාවය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අනෙකුත් අංශවලට එම උපදෙස් බැඳීමක් නැතිව සලකා බැලිය හැකි ය. නීදුෂ්‍යනක් ලෙස, යම් නීතියක් ගැන විශ්වාසයක් පවතින විටෙක ව්‍යවස්ථාදායකයට එම උපදේශක අදහස් ගැන විමසා බැලිය හැකි ය. බැඳීමක් නැති නිසා නෙතික බලපැමක් නැත. එයින් ව්‍යවස්ථාවට ලැබෙන්නේ නෙතික ආරක්ෂාවක් නොව දේශපාලන රකවරණයකි. කෙසේ වෙතත් එය නීති හැඳීමේ ක්‍රියා පටිපාටියට බලපැමක් කරනු ඇත.

## 2.2.2 ව්‍යවස්ථා සංගේධනය

ව්‍යවස්ථා සංගේධනය වෙත ද අධිකරණ බලකළ ව්‍යාප්ත විය හැකි ය. ආණ්ඩුවේ නොතික හා දේශපාලන සැලැස්ම මූලික වශයෙන් වෙනස් කිරීමට ව්‍යවස්ථා සංගේධන මින් දේශපාලන ක්‍රියාකාරීන්ට ඉඩ සැලසිය හැකි ය. ස්ථාවරභාවය වර්ධනයට බොහෝ ව්‍යවස්ථාවලින් අසිරැ සංගේධන ක්‍රියාවලියකට යාමට ඉඩ සැලසේ. රට බොහෝ විට ආණ්ඩුවේ ආයතන, දේශපාලන ක්‍රියාකාරීන් මැදිහත් වනු ඇත. සමහර ව්‍යවස්ථාවලින් අධිකරණ සහයෝගයට ද ඉඩ සැලසේ. දකුණු අඩුකානු ව්‍යවස්ථාව අනුව, සංගේධනයක ව්‍යවස්ථානුකූලභාවය විසඳුන්නේ ව්‍යවස්ථා අධිකරණයි. ව්‍යවස්ථා ගොඩනගන්නන් එවැනි වැදගත් සංගේධන ක්‍රියා පටිපාටියක් අධිකරණය වෙත පැවරීමට කැමති වනු ඇත. එයින් විශේෂ ව්‍යවස්ථා මූලධර්ම අවධාරණයට ලක්වන නිසා ය. සැබැවින් ම, අධිකරණ සහායක් තැකිව, සමහර නිති සංගේධනය කිරීමට දේශපාලන ක්‍රියාකාරීන්ට නොහැකි වනු ඇත. මේ ක්‍රියාමාර්ගය නිසා විශේෂ දේශපාලන ගැටුපු බැහැර ව්‍යවස්ථා වෙනසකට අධිකරණය කෙරෙහි තැබෙන විශ්වාසය වැඩිවනු ඇත. එමගින් අධිකරණය වෙත සැහෙන අධිකාරයක් පැවරේ. යුක්රේනයේ පවතින්නේ එබදු සංගේධන ක්‍රියාපටිපාටියකි.

## 2.2.3 හදිසි අවස්ථාව

අර්බුද අවස්ථාවක දී කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීම සඳහා බොහෝ ව්‍යවස්ථාවලින් යම් පුද්ගලයෙකුට හෝ අංශයකට බලය පවරා දෙන්නේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමටත්, අඛණ්ඩ ප්‍රභාර දීමටත් ය. මෙම බලය බොහෝ විට විධායක අංශයට පැවරෙන්නේ රට ඒ සඳහා වහා ඉදිරිපත් වීමට හැකියාව ඇති බැවැනි. හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමේ බලය මුළුමණින් මරුදනය කිරීමේ බලයකි. එහි දී සමහර අයිතිචාසිකම් සහ ස්වාධීන හිමිකම් ඇතුළව, ව්‍යවස්ථාවේ නිති අත්හිටුවීමට ඉඩ ලැබේ. එහයින් මෙම අංශය පුළුල් බලය අනිසි ලෙස හාවිත කිරීම වැළැක්වීමට බොහෝ ව්‍යවස්ථාවලින් හදිසි

තත්ත්වය ප්‍රකාශ කිරීමේ බලයට සීමා පනවා තිබේ. එනම් එවැනි අවස්ථාවක දී, අධිකරණය ඇතුළු රජයේ අනෙක් අංශවල සහාය ලබාගත යුතු ය.

## 2.2.4 දේශාභියෝග ක්‍රියා පටිපාටි

දේශාභියෝග ක්‍රියා පටිපාටිය අනිසි දේශපාලන අවධාවිතයෙන් සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායකය වැරදි ලෙස ක්‍රියා කිරීමෙන් වැළැක්වීමට අධිකරණයට තෙත්තික ආරක්ෂණයක් යෙදිය හැකි ය. යළිත්, අධිකරණයට මැදිහත්වීමට ඇති හැකියාව පමණක් වුව ද, ව්‍යවස්ථාදායකය විසින් සාධාරණ තේතුවක් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ඉල්ලීම් අඩු කරනු ඇතේ. එය විධායකයට ඇති අතිරේක බාධාවක් වන්නේ ය. ව්‍යවස්ථාදායකය සහ විධායකය වෙත යෙදෙන මෙම අධිකරණ වාරණය තිසා ඒ ඒ අංශයන් බරපතල දේශපාලන ප්‍රතික්‍රියා ඇතිවිය හැකි ය. විධායකය ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පදනම් ගැනත් ඇති වේදනාවල සත්‍යවාදී බව ව්‍යෙදනය කිරීම තෙත්තික ආරක්ෂණයක් මගින් කළ යුතු ය. ඇග්‍රසනිස්ථානයේ සහ සූඛානයේ අධිකරණ අංශ විසින් දේශාභියෝග ක්‍රියා පටිපාටින් කොටසක් ක්‍රියාත්මක කරනු ඇතේ.

## 2.2.5 මැතිවරණ පරිපාලනය

මැතිවරණ පරිපාලනයට සහාය වීමෙන් හා දේශපාලන පක්ෂ විධීමත් කිරීම මගින් අධිකරණයට දේශපාලන ක්‍රියාකාරිත්වයට යම් බලපැංචී කළ හැකි ය. ජර්මනිය, දකුණු කොරියාව, තුර්කිය යන රටවල ව්‍යවස්ථාවන් මගින් සමහර අවස්ථාවලද දේශපාලන පක්ෂ තහනම් කිරීමට පවා අධිකරණයට බලය පවරා තිබේ. ප්‍රංශයේ සහ මොංගොලියාවේ ව්‍යවස්ථාවලින්, මැතිවරණ හා ජනමත විවාරණයන් අධික්ෂණයට බලය පැවතේ. ප්‍රංශයේ ව්‍යවස්ථා සහාවට දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි විශේෂ බලපැංචක් ඇතේ. සාධාරණ මැතිවරණ හාරකරු ලෙස මැතිවරණයක් අවලංගු කිරීම පවා කළ හැකි ය. එහෙම දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරිත්වය, මුදල් පාලනය කෙරෙහි අධික්ෂණ බලයක් දරයි.

## 2. අධිකරණයේ ස්වාධීනත්වය සහ වගකීමිභාරය

ස්වාධීන අධිකරණයක් වූකලී, ර්ට පැවරී ඇති බලතල සහ කාර්යයන් තොසුලකුව ද, ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් නීති පරිදි ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය සාධකයකි. අධිකරණ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ උරගල වේ. නීතිය බලකර සිටින්නේ එය අපස්සපාත ලෙස භාවිත කිරීමටත්, නීතිය අර්ථකථනය කිරීමටත් ය. මානව අයිතිවාසිකම් නීති බලගැනීම්මටත්, ව්‍යවස්ථා සහතිකයන් ආරක්ෂා කිරීමටත් ආරවුල් විසඳීමේ ක්‍රියාවලිය ගක්තිමත් කිරීමට භා ව්‍යවස්ථාමය විමර්ශනයන්ට නීතියේ ආධිපත්‍යය අත්‍යවශ්‍ය ය.

බොහෝ ව්‍යවස්ථා, අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රකාශිතවම කැප වේ. දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාවලින් සියයට 65ක් ම එවැනි කැපවීමක් දක්වා ඇත. කාලය සමග එම සංඛ්‍යාව වර්ධනය වෙයි.

අන්තර්ජාතික පර්යේෂණයක් අනුව 1789 සිට ඇති වූ ආණ්ඩුකුම ව්‍යවස්ථා 800කින් 550ක ම අධිකරණයේ ස්වාධීනත්වය ගැන ප්‍රතිපාදන ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ ව්‍යවස්ථාවලින් සියයට 90කම එසේ සඳහන් වේ.

සුවව කිකරු, යටත් පහත් අධිකරණවලින් දේශපාලන අංශයේ බලය පාලනය තොවේ. ප්‍රද්‍රේගල අයිතිවාසිකම් රක්දීම දුර්වල ය. එසේ ම දූෂණ ක්‍රියාවන්ට ඉඩ සලසයි. අනෙක් අතට

විවෘත ගොරවනීය අධිකරණයක් නම්, පුද්ගල ආණ්ඩු සහ දේශපාලන වගකීම පැහැදිලි ලෙස වෙනස් කළ හැකි ය. නීතියේ ආධිපත්‍යයදේ සහතිකය අනුව අධිකරණය සාර්ථක හා කාලීන යුත්තිය පසිඳුලීමේ කාර්යය ගැන වගකීමට බැඳෙනු ඇත. එහෙයින් ව්‍යවස්ථාවක් මගින් යම් තරමක බලපෑමක් හෙවත් අධික්ෂණ බලයක් අනෙකුත් අධික්ෂණ ආයතනවලට පැවරිය යුතු ය. එනම් අධිකරණ වගකීම සේවීසි කරන අධිකරණ සභා වැනි ආයතන වේ. අධිකරණ වගකීම සහ අධිකරණ ස්වාධීනත්වය ගැන සම්බරණවක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා ගොඩනගන්නන් එම රටේ පසුවීම සැලකිල්ලට ගත යුතු ය.

අධිකරණයේ ස්වාධීනත්වය හා වගකීම කෙරෙහි බලපාන ව්‍යවස්ථාමය විකල්ප තුනක් ඇත. පළමුවැන්න යෝගා විනිශ්චරුවරුන් තෝරා ගැනීම ය. මෙය ආණ්ඩුවේ අනෙක් අංශවලට අධිකරණය කෙරෙහි බලපෑම් කළ හැකි විශේෂ සාර්ථක මාර්ගයකි. බොහෝ රටවල යම් සීමාවන් තුළ මේ ගැටළුව විවාදයිලි වී ඇත. දෙවැන්න, අධිකරණ ස්වාධීනත්වය පවතින කාලසීමාවන් ය. දිරිස කාලයක් සේවයේ සිටීමෙන්, ජනප්‍රිය නොවන තීන්දු ගැන දේශපාලන පළිගැනීමෙන් ආරක්ෂා වනු ඇත. තීන්දු ගැනීමේ දී පෙළාද්ගලික කරුණු ගැන සැලකීම ලිහිල් වෙයි. එමගින් දේශපාලන හේතු මත නොව තීතිය අනුව තීන්දු ගැනීමේ ස්වාධීකාරීත්වය ලබා දෙනු ඇත. අනෙක් අතට දිග කළක් සේවයේ සිටීමෙන්, නීතිය තුළ වෙනස්වීම සහ ප්‍රගතිය සීමා විම සිදුවිය හැකි ය. තුන්වැන්න, විනිශ්චරු බුරයෙන් ඔවුන් ඉවත් කිරීම ය. හිතුවක්කාර සහ දේශපාලන ව්‍යවමනාකම් මත විනිශ්චරු බුරයෙන් ඉවත් කිරීම වැළැක්වීමට ව්‍යවස්ථානුකූල ප්‍රතිකර්ම විවිධාකාර විය හැකි ය.

### 3.1 විනිශ්චරු බුරයට තෝරා ගැනීම

ඉහත සඳහන් පරිදි විනිශ්චරු බුරවලට තෝරා ගැනීමේ අධිකාරිය බරපතල ලෙස බල සම්බුද්ධිය කෙරෙහි බලපානු ඇත. බොහෝ

ව්‍යවස්ථාවන් මගින් මෙම බලය දේශපාලන අංශවලට පැවරේ. බොහෝ විට එය ජනාධිපතිට හෝ අගමැතිට පැවරෙන්නකි. එසේ වුවද, පත්වීම් කිරීමේදී කවත් අංශවල සහයෝගය, අදහස් හා අනුමතිය තැක්ව එය සිදුවන්නේ කළාතුරකිනි. කොහොම වුණත් සමහර විධායකයේ මේ සම්බන්ධයෙන් බලධාරීනු වෙති. සිම්බාබ්ලේහි, අධිකරණ සේවා කොමිසමෙන් විමසීමෙන් පසු විනිසුරු බුරුවලට ජනාධිපති විසින් පත්වීම් කරනු ඇත. එහෙත් එම කොමිසමට සාමාර්කයන් පත් කරන්නේ ද ජනාධිපති ය.

සමහර රටවල විනිසුරු බුරුවලට පත් කිරීම පිළිබඳ වැඩිපාලනයක් ව්‍යවස්ථාදායකයෙන් සිදු වේ. කළින් යුගෝස්ලාවියා සම්භාණ්ඩුව (මැසිබෝනියාව) ව්‍යවස්ථාමය අධිකරණය සහ සම්භාණ්ඩු අධිකරණ කවුන්සිලය යන දෙකම තෝරාගනු ලබන්නේ ව්‍යවස්ථාදායකය විසිනි. එයින් විනිසුරු පත්වීම් දීම, ඔවුන් අස් කිරීම, ඔවුන්ගේ සුදුසුකම් පිරික්සීම, වගකීම අධික්ෂණය ඉටු කරන්නේ ව්‍යවස්ථාදායකයයි. බොහෝ ව්‍යවස්ථා අනුව ඉහළ උසාවිවල විනිසුරු බුරුවලට පත්වීම් දෙනු ලබන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකයයි. හංගේරියාවේ ව්‍යවස්ථා අධිකරණයට පත්වීම් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායකයයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් ජනාධිපති විසිනි. ඉන්දුනීසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ව්‍යවස්ථාමය අධිකරණය, අධිකරණ සේවා කොමිසම යන ආයතනවල පත්වීම් තීරණය කරන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය යන දෙකේම සම්බන්ධයෙනි.

තීරණ අර්ථකරනය කිරීමේදී, සිය පෙෂළුගලික හා දේශපාලන අදහස්වලින් වෙන්වීමට උත්සාහ ගන්නා තමුන් ඔවුන්ගේ අත්දැකීම් හා දරුණය අනිවාරයයෙන් ම තීරණ කෙරෙහි බලපායි. විනිසුරු පත් කිරීම් කරන දේශපාලන ක්‍රියාකාරීන් තම මතයට සම්පූර්ණ අය තෝරා ගැනීමට නැඹුරු වනු ඇත. ඒ අනුව පත් කිරීමේ බලයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය සම්බන්ධ වන විටම අධිකරණය කෙරෙහි දේශපාලන බැල්මක් හෙළනු ඇත. එනම්, ව්‍යවස්ථාවලින් විනිසුරු පත්වීම් දීම දේශපාලන අංශවලට

පැවරෙන විට යම් ප්‍රමාණයක දේශපාලන දැක්මක් අධිකරණයෙන් අලේස්ජා කිරීම සිදු වේ.

විනිසුරු පත්වීම දීමේ වගකීම විවිධ ක්‍රියාකාරීන්ට පැවරීම මගින් තනි පුද්ගලයකුගෙන් තීකියේ වර්ධනයට සිදුවිය හැකි බලපෑම ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් අඩු කළ හැකි ය. එවැනි ක්‍රමයක් තිබෙන විට දේශපාලන ගනුදෙනු මත කළ ඇතිව තනතුරු පොරොන්දු වන අදහස් අතින් අන්තවාදී පත්වීම වැළැක්විය හැකි ය. ඉතියෝගියාවේ සහ දකුණු අලිකාවේ ව්‍යවස්ථා අනුව විනිසුරු පත් කිරීම සිදුවන්නේ අධිකරණ සභාවක් මගිනි. බැසිලයේ ජනාධිපති විසින් නම් කළ පසු ව්‍යවස්ථාදායකයෙන් සම්මත විය යුතු ය. අධිකරණයේ ම විවිධ අදහස්වලට ඉඩ දීම සඳහා ඉතාලි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට, පාර්ලිමේන්තුවට වගකීම පවරා ඇත. ව්‍යවස්ථා අධිකරණ සාමාජිකත්වයෙන් තුනෙන් එකක් පහළ උසාවී මගින් පත් කරනු ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණ ආරක්ෂණය මගින් තහවුරු කළ හැකි ය. බොහෝ ව්‍යවස්ථාවලින් තෝරා ගැනීමේ විවෘත නිර්ණායකයන් දැක්වීම මගින් බලවත් විනිසුරුවරුන්ගේ බලපෑම අඩුකළ හැකි ය. එම නිර්ණායකයන්ට වයස් සීමාව, වාර්ගිකත්වය, ප්‍රාදේශීය උපත, නෙතික සූදුසුකම්, පළපුරුදේද ආදිය ඇතුළත් වේ. ව්‍යවස්ථා ගොඩනගන්නන් විසින් මෙම නිර්ණායකයන් අතරින් තෝරා ගැනීම මගින් අධිකරණ සම්බරතාවය, විවිධ අදහස්වලට ඉඩ සැලසීම, දේශපාලනමය නොවූ වස්ත්හියමය අධිකරණයක් දිරීමත් කළ හැකි ය.

තවත් ආකාරයක නෙතික ආරක්ෂණයක් වන්නේ විනිසුරු පත්වීම දීම ස්වාධීන, අපක්ෂපාත මණ්ඩලයකින් කිරීම ය. බොස්නියා හා හර්මගොලීනා ව්‍යවස්ථාවෙන්, ව්‍යවස්ථාමය අධිකරණයට විනිසුරු පත්වීම කිරීමේ දී එයින් තුනෙන් එකක් පත් කිරීමට මානව අයිතිවාසිකම පිළිබඳ යුරෝපා කොමිසමට පවරා ඇත. දේශපාලන ආයතන සමග සම්බන්ධයක් ඇති වුව ද, දේශීය මණ්ඩලවලට විනිසුරු පත් කිරීම සඳහා වෙනත් ආණ්ඩුකුම

ව්‍යවස්ථා මගින් පවරා ඇත. උගන්ඩාවේ පහළ උසාවිවලට විනිශුරු පත් කිරීම බාර වන්නේ අධිකරණ සේවා කොමිසමට ය. එහෙත් ඉහළ උසාවි පත් කිරීම සඳහා එය ජනාධිපතිට උපදෙස් දීම පමණක් සිදු කරයි. අනතුරුව පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතු ය. අපස්ථපාත අධිකරණ මණ්ඩල හෝ අධිකරණ සේවා කොමිෂන් සහ සහ පත්වීම මණ්ඩල නිසා අධිකරණයේ සේවාධිනත්වය ගක්තිමත් වන අතර ඒ සම්බන්ධ දේශපාලන බලපැමි ද සීමාවනු ඇත.

පත්වීම දීමේ ක්‍රියාපටිපාටියට සහභාගී වීමෙන් එය විශේෂයෙන් පාලනය කිරීමට අධිකරණයට හැකියාව ලැබේ. එවැනි අවස්ථාවලින් අධිකරණයේ සේවාධිනත්වය වැඩිවන අතර අධිකරණය තුළ බලය කුරිකර ගැනීම ද වැඩි වේ. දේශපාලන අංශ සමග සැපයීමේ දී අධිකරණය වඩාත් අපස්ථපාත තොරා ගැනීම් සිදුකළ හැකි ය. එහෙත් රේට පැහැදිලි සාක්ෂි නැත. එසේ ම රටේ ජනතාව අඩුවෙන් නියෝජනය කරන අය තොරා ගැනීමට ඉඩ ඇත. තවද පත් කිරීම අධිකාරීත්වය අධිකරණයට ම පැවරීමෙන්, දේශපාලන ආයතනයක් තොවන අධිකරණයට කළහැකි දේශපාලන බලපැමි නැති වේ. ඒ අතර වෙන තැනක අධිකරණයෙන් පලිගැනීමක් වුව ද වළක්නු ඇත. පෘතුගාලයේ ව්‍යවස්ථාව අනුව, විනිශ්චය මණ්ඩලය තොරන්නේ තොරාගනු ලැබූ විනිශ්චය මණ්ඩලයක් විසිනි. බල්ගේරයාවේ අධිකරණය විසින් පත්වීම් කරනු ලබන අතර ඉහළ උසාවි විනිශුරු මණ්ඩලයක් පහළ උසාවි පත් කිරීම් සිදු කරයි. ඇශ්සනිස්ථානයේ ව්‍යවස්ථාව අනුව පහළ උසාවි පත් කිරීම් සිදුවන්නේ ගේෂ්යාධිකරණයෙනි.

## විනිශුරු දුරවලට තොරා ගැනීම

1. කොමිසමක් තැනිව විධායකයෙන් පත් කිරීම

ඇශ්සනිස්ථානය, ආර්ථන්ඡිතාව, ඕස්ට්‍රේලියාව,  
බංගලාදේශය, බෙලාරුස්, බෙල්ජියම, කාම්බෝජය, වාචි,  
වෙක් සම්භාණ්ඩුව, නවසිලන්තය, තුර්කිය, උස්බේකිස්ථානය

2. කොමිසමක් සහිතව විධායකයෙන් පත් කිරීම  
ඇල්බේනියාව, අංගෝලාව, කැනුබාව, බොමිනිකන් සමූහාණ්ඩුව, එංගලන්තය සහ වේල්සය, ම්‍රිසිය, ර්ස්රායලය, නම්බියාව, පොලන්තය, රුසියාව, දකුණු අම්බාබිවේ
3. කොමිසමකින් පත් කිරීම  
ඇල්ඩ්රියාව, බල්ගේරියාව, කොඩ්මියාව, සයිපුසය, ලෙබනන්, ස්පාද්‍යුයා, යේමනය
4. ව්‍යවස්ථාදායකයෙන් පත් කිරීම  
විනය, කියුබාව, ලාඩිසය, මැසිබේනියා සමූහාණ්ඩුව, මෙක්සිකොව, මොන්ට්‍රිග්‍රෝ, රුවන්බාව
5. වංත්තිය අධිකරණය විසින් පත් කිරීම  
ප්‍රංශය, ජ්‍රේමනිය, ඉතාලිය, ජපානය, පාකිසාලය

### 3.2 සේවා කාලය

විනිශ්චරු බුර කාල සීමාව ද, අධිකරණයේ සේවාධිනත්වය කෙරෙහි බලපැමක් කළ හැකි ය. තම රකියා සුරක්ෂිතතාව නිසා පොදුගැලික සූජ්‍යාධනය හෝ වංත්තිය ගැන නොසිතා නඩු තින්දු දීම පෙළමෙනු ඇත. මෙම කරුණෙකි දී දේශපාලන රක්වරණය පවා පිහිටක් නොවේ. එවිට නැති වන්නේ අධිකරණයේ සේවාධිනත්වයයි. එවිට කාලය පුරා ම තෙතික ආරක්ෂාව සැලසීම වඩා ගක්තිමත්ම ආරක්ෂාවයි. ආර්ථන්විනාවේ සහ එස්තෝනියාවේ එම කුමය භාවිතා වේ. සම්මත විශ්‍රාම යාමේ වයසක් තිබේමෙන් යළි රකියා කිරීමේ ව්‍යවමනාකම් ඇති නොවීමෙන් බුර කාලය තුළ අධිකරණ සේවාධිනත්වය සාර්ථක විය හැකි ය. දිගු කාලීන සේවා කාලය, ආරම්භක කෙරී කාලීන පුවත් එවිට කාලය පුරාම සේවය ඇගැයීම වෙනත් විකල්පයන් වනු ඇත.

දිර්ස සේවා කාලය නිසා අධිකරණයේ සේවාධිනත්වය ගක්තිමත් විය හැකි වුවද අධිකරණ වගකීම එයින් දුර්වල විය

හැකි ය. එනම් ආණ්ඩුවේ අංග වලට සහ ජනතාවට ය. කෙටි සේවා කාල සහ නැවත ගත් කිරීමේ ක්‍රමවේද නිසා පලදායක සේවයක් සැලසීම අවශ්‍යවනු ඇත. සාමාන්‍යයෙන් විධායකයන්, ජනතාවන් තෘප්තිමත් කළ යුතු නිසා ය. ගෝතමාලාවේ ග්‍රේෂ්‍යාධිකරණය දුර කාලය අවුරුදු පහති. අනතුරුව සේවය දික් කිරීමට ව්‍යවස්ථාදායකයෙන් තීරණය කළ යුතු ය. ජපානයේ ග්‍රේෂ්‍යාධිකරණ දුර තීරණය කරන්නේ කැබේනට් මණ්ඩලයයි. ඉන්පසු අවුරුදු දහයකින් මහජන විමර්ශනයට යොමුවේ. අනෙක් විකල්පයක් වන්නේ, ග්‍රේෂ්‍යාධිකරණ දුර කාල සීමාව තීරණය කිරීමේද ඔවුන් නැවත පත් කිරීම හෝ වෙනත් රැකියා දීම වැළැක්වීමය. ජර්මනියේ ව්‍යවස්ථානුකූල අධිකරණයේ විනිශ්චරු දුර සම්බන්ධයෙන් මේ ක්‍රමය යෙදේ. නැවත පත් කිරීමක් නැතිව අවුරුදු 12 ක් ඔවුනු සේවය කරති. මෙය ජර්මනියේ ගෙබරල් රාජු නිතියක් මිස ව්‍යවස්ථාවේ නැත.

### 3.3 විනිශ්චරු දුරයෙන් ඉවත් කිරීම.

විනිශ්චරු දුරයෙන් කෙනෙකු ඉවත් කළ යුත්තේ කෙසේද? ක්‍රමන හේතු යටතේද? යන ප්‍රශ්නය අධිකරණයේ සේවාධීනත්වයට විශේෂයෙන් බලපායි. අපක්ෂපාති භාවය සහ නීතිය භාවිතයේදී සාධාරණවීම සඳහා විනිශ්චරු දුර දරන අයට අත්තනොමතික ලෙස සේවයෙන් සහ කිරීම හෝ මාරු කිරීම ගැන බිජ්‍යක් ඇති නොවිය යුතු ය. එසේ වුවද විනිශ්චරකුගේ හැසිරීම පිළිබඳ ගැටළු වලදී එසේ කිරීමේ සීමිත අවස්ථා ව්‍යවස්ථාවේ සඳහන් වනු ඇත. සමහර ව්‍යවස්ථාවලින් විනිශ්චරු දුරයෙන් ඉවත් කිරීම දේශපාලන බලධාරීන්ට පවරා ඇත. ඇල්බෙනියාවේ ව්‍යවස්ථා අනුව ව්‍යවස්ථාදායකයට එම බලය පවරා ඇත. අධිකරණ සේවා කොමිසමේ අනු දනුම ඇතිව ගැමීනියාවේ ජනාධිපතිව විනිශ්චරු දුරයකින් කෙනෙකු ඉවත් කිරීමට තීරණය කළ හැකි ය. එසේම ජාතික මන්ත්‍රී සභාවට විනිශ්චරු කෙනෙකු හෝ අයහැපත් හැසිරීම හෝ නොහැකියාව මත තීසි පරීක්ෂණ ත්‍රියා පටිපාටියකින් පසු එසේ කළ හැකි ය.

මෙම සඳහා ක්‍රියා කාරීන් බහුලවීම නිසා තරගකාරී දේශපාලන බලවේයෙන්ට අතිසි ලෙස ඉවත් කිරීම නොහැකිවනු ඇත. ඉන්දියාවේ විනිසුරු ඩුරයෙන් කෙනෙකු ඉවත් කිරීමට පාර්ලිමේන්තුව සහ විධායක අංශය යන දෙකම සම්බන්ධ විය යුතු ය. එහෙත් එමගින් දේශපාලන වැරදි හාවිත වැළැක්විය නොහැකි ය. එහෙත් අංශ කිපයක එකතාව ඇති වීමට වැරදි හාවිතය අඩු විය යුතුය.

අස් කිරීමේ ක්‍රියාවලියට අධිකරණය සම්බන්ධ වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය රැකෙන එක් මාරුගයකි. අධිකරණ සභාවක් හෝ අධිකරණ ස්වාධීනයෙහි ගොම්සම මගින් විනිසුරු පත්වීම ඇති කිරීම නිසා දේශපාලන හේතු මත ඉවත් කිරීම වළකනු ඇත. එමගින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවන අතර අධිකරණයේ බලය තරවනු ඇත. ස්වේච්ඡනයේ ඉවත් කිරීමක් කළ හැකිකේ අධිකරණ ක්‍රියා මාරුගයකිනි. ජර්මනියේ නෙතික ආරක්ෂණයන් ව්‍යවස්ථාවන් ම සලසා ඇතු. ඉවත් කිරීම මාරු කිරීම හෝ අත්හිටුවීම කළ හැකිවන්නේ අධිකරණ තීන්දුවක් මගිනි. ජර්මන් ගෙවරල් විනිසුරු කෙනකු ඉවත් කිරීමට මූලික නීතිය හෝ ආ.තු. ව්‍යවස්ථාව උල්ලාගනය කර තිබිය යුතු ය. ඒ සඳහා ව්‍යවස්ථාදායකය සහ ව්‍යවස්ථානුකූල අධිකරණයේ අනුමැතිය අවශ්‍ය ය.

අත්තනෝමතික ඉවත් කිරීම වළක්වාලන අනෙක් නෙතික ආරක්ෂණය වන්නේ ස්වාධීන ආයතන වලට අධික්ෂණ පරිපාලියක් පැවරීමත් රට නෙතික මූක්තිය ලබා දීමත් ය. තොළීඹියාවේ එවැනි ඉවත් කිරීම වීමරණයට ස්වාධීන මණ්ඩලයකට පවරයි. තම නිල කටයුතු වෙනුවෙන් විනිසුරු ක්‍රියාවහි, තීරත වන්නන්ට මූක්තිය ලබා දීමෙන් ස්වාධීන තීන්දු ලබා ගැනීම සිදුවේ. අනික් අතට, එම මූක්තිය ප්‍රතිපාදන අනිසිලෙස යොදා ගැනුණෙන් දුෂ්ණය සහ අධිකරණ වගකීම නැතිවීම සිදුවිය හැකිය.

ස්වාධීන අධිකරණයක් ඇති කිරීම උදෙසා ඉහත සඳහන් විධීමත් ප්‍රතිපාදන පමණක් නොව, දේශපාලන තායකත්වය, නීතියේ ආධිපත්‍යය කෙරෙහි කැපවීමද අවශ්‍යය. එනම්, ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනය, අධිකරණ තීන්දු ද තිසිලෙස පිළිපැදිය යුතු ය. ආණ්ඩුවේ අනෙක් අංශය අධිකරණය දේශපාලන ආරවුල් වලට ඇද නොදුමිය යුතුය. එනම්, අධිකරණයේ මූලික කාර්ය භාරය වු ආරවුල් විසඳීම සහ නීතිය අර්ථ කළනය කිරීම යන කරුණු වලට බාහිර කාර්ය කෙරෙහි යොමු කිරීම ය.

ස්වාධීන වීමත්, නිසි ලෙස ක්‍රියාත්මක වීමත් සඳහා අධිකරණයට ප්‍රමාණවත් විය හියදීම් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අධිකරණ ස්වාධීනත්වය සහ අපක්ෂපාත භාවය කෙරෙහි සහය වන අතර විධායකය විසින් දූෂණයට එරෙහිව දුච්චල ක්‍රියාකළ යුතු අතර අධිකරණ තීන්දු නොඅඩුව ක්‍රියාත්මක කළ යුතුය. එමගින් අධිකරණය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය තහවුරු කළ යුතු ය. සමහර අධිකරණ ක්‍රියාවන් ගැන ව්‍යවස්ථාව විවෘත භාවය අපේක්ෂා කරයි. එනම්, විවෘත අධිකරණයේ තැබු අසනු ලැබේමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම උදාහරණයකි. එසේම ව්‍යවස්ථාදායකය සහ පරිපාලන අංශය විවෘතභාවය ආරක්ෂා කළ යුතුය. අධිකරණ ක්‍රියාවලිය සහ විනිශ්චරු බුරවලට තෝරා ගැනීම ආදිය සම්බන්ධයෙනි.

#### 4.නෙතික බහුවිධාවය.

විවිධ නෙතික සාරධිරු හා ක්‍රම භාවිතය නිසා හේද ව්‍යසමාජයන්හි ව්‍යවස්ථාවලට නෙතික බහුවිධාවය ඇතුළත් කරනු ඇත. එසේ කිරීමෙන් සමහර කණ්ඩායම් වලට හෝ පළාත් වලට ආ.තු. ව්‍යවස්ථාවෙන්ම සමානත්ව පිළිගැනීමක් ඇති කළ හැකිය. ව්‍යවස්ථා ගෞඩ නගන්තන්ට නෙතික බහුවිධ භාවය පිළිගැනීම නිසා ආගමික හෝ ආදිවාසී නීති ක්‍රම සමග කොන් කරනු ලැබූ ජන කොටස බලගැන්වීමට ව්‍යවස්ථාව යොදා ගත හැකිය. එමගින් සාම්ප්‍රදායික හා සංස්කෘතික භාවිතයන්ට නීත්‍යානුකූල

තත්ත්වයක් ලබාදිය හැකිය. විශේෂයෙන්ම පැංචාත් ගැටුම් පසුව්මක ව්‍යවස්ථාවෙන් විවිධ නීති ක්‍රම පොදු පිළිගැනීමකට යොමු කිරීමෙන් සමාජ අසහනයන් නිසැක ලෙස විසඳිය හැකිය. තෙනතික බහුවිධාවය පිළිගැනීමෙන් විවිධ නීති ක්‍රම අන්තර්ගත වනවා පමණක් නොව විවිධ උසාව් ක්‍රමද පිහිටුවීමෙන් යුත්තිය පසිදිලීමේ ක්‍රමද නිර්මාණය වනු ඇත. එමගින් එම ජන කොටස් වෙත යුත්තිය පසිදිලීම වඩාත් සම්ප වනු ඇත. එසේ වූවද මෙම නීතිමය විවිධත්වය නිසා අතියෝගි එල්ලවේ. ව්‍යවස්ථා ගොඩ නැගීම තුළ විවිධ නීති ක්‍රම සහ සමහරවිට එකිනෙකට පටහැනි නීති භාවිතයන්ට ඉඩ ලැබෙන පරිදි ව්‍යවස්ථාමය සැලැස්මක් ඇති කළ යුතුවනු ඇත. එසේ කිරීමේදී ඒ හැම ක්‍රමයක් තුළම පොදුවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන සැලසුම් යෙදීමට ද සිදුවේ.

මෙම බහුවිධාවයට වෙනස්වූ ඒකිය වූ නීති ක්‍රමයක් ව්‍යවස්ථා මගින් පිළිගෙන ඇත. එහි ඇත්තේ එකම නීති ක්‍රමයක් පමණි. එවැනි ඒකිය නීති ක්‍රම ව්‍යවස්ථා ගොඩනගන්නාන් විසින් භදුනාගෙන ඇත්තේ විවිධ මාර්ග වලිනි. දැඩි ආගමික මූලධර්ම වලින් සහ අන්තර්ජාතික නීතියෙනි. ව්‍යවස්ථාවලින් එම ඒකාබද්ධ ක්‍රම පිළිගැනෙන්නේ නීතිය අර්ථ කළනය කිරීමටත්, නීතිය භාවිත කිරීමටත්ය.

සිවිල් නීතිය අතිශයින්ම පැවරුණු නීති ක්‍රමයයි. එය මූලික වශයෙන් රඳා පවතින්නේ ලිඛිත සංග්‍රහයන් සහ නීති ප්‍රහවයන් කෙරෙහිය. සිවිල් නීතිය භදාල විනිශ්චරෝ ව්‍යවස්ථා නීතිය මෙන්ම සාමාන්‍ය නීතිය නඩු තීන්දු සඳහා භාවිතා කරති. පොදු නීති ක්‍රමය යටතේ තීන්දුවක් දිමෙදි ලිඛිත නීතියන්, ව්‍යවස්ථා නීතියන් තෙනතික ප්‍රාථමික වශයෙන් නඩු තීන්දු භාවිතා කරති. සමාන කරුණු මත දුන් තීන්දුවක් පහළ උසාව් අනුගමනය කරනු ඇත. පොදු නීති ක්‍රමය යටතේ නීතිය පිළිබඳ නීත්විත අර්ථ නඩු තීන්දු ඇසුරෙන් වර්ධනය වේ. මේ අයුරින් කාලය සමග පොදු නීතිය නිසර්ගලෙසම වර්ධනය වේ.

සිරිත් නීති කුම ලිඛිත තොවන නිසා වර්ධනය වන්නේ සමාජ සාරධීම, ඒ විශේෂ ජන කොටසේ සිරිත් විරිත් හා භාවිතයන් සමග ය. ආදිවාසී නීති එක් උදාහරණයකි. ආගමික පොතපත හා භාවිතයන් මත ගොඩ නැගුණු ආගමික නීති තවත් එකකි. ඉතා ප්‍රචලිත ආගමික නීති කුමය වන්නේ ඡාරියා නීතිය හෙවත් ඉස්ලාම් නීතිය යි. එහි මූලික ප්‍රහවය වන්නේ කුරුජානය සහ සුන්නා ඉගැන්වීමිය. සමහර රටවල, ඡාරියා නීතිය එකම නීති කුමය වන අතර වෙනත් බහුවිධ නීති කුම පවතින තැන්හිද එකට පවතී.

තෙනෙතික බහුවිධ භාවයට අධිකරණයේ වලංගුතාව වර්ධනය කළ හැකිය. ව්‍යවස්ථාවන් පිළි තොගැනුනත් තනි රටක බහුවිධ නීති කුම පැවතිය හැකිය. විශේෂයෙන් ආගමික වශයෙන් හෝ ජනවාරික වෙනස්කම් සහිත ජනතාවන් අතර ය. ඒ නීති කුම ගැඹුරු මූලයන්ගෙන් භවගෙන ඇති අතර ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇත. ඒ සමගම ප්‍රශ්නවත් යටත් විෂ්තර රටවල්වල බහුවිධ නීති කුම භාවිත වී ඇත. මක්නිසාද යටත් විෂ්තර වාදීන් මවුන්ගේ නීති කුමද එම රටවල් වල පැළපදිංචි කළ හෙයිනි. උදා: වාණිජ නීතිය ඒ සමග දේශීය නීති කුමද පැවතිණ. ඒ අනුව බොහෝ ව්‍යවස්ථා වල තෙනෙතික බහුවිධ භාවය අවධාරණය කොට නැත. එහෙත් අධිකරණයේ බලවත්කම සහ නීත්‍යානුකූලභාවය අනුව දේශපාලන හා ජනතා අපේක්ෂා කෙරෙන් වෙන් තොවේ. අනික් අතට එම හැඟීම ගක්තිමත්වීමට ව්‍යවස්ථානුකූල සහාය නැත්තම් ජනතාව ගරුකරන දෙයක් වුවද තෙනෙතිකව දුරවලවේ. ඒ අනුව අධිකරණ තීන්දු පවා වලංගු නැතිව යයි. අධිකරණ බලය ගක්තිමත් කළ හැකි වන්නේ තෙනෙතික බහුවිධභාවයයා.

ඉහත සඳහන් වූ පරිදි තෙනෙතික බහුවිධ භාවය, වැදගත් නීතිමය අහියෝග ඇතිකරයි. එයින් එකක් අධිකරණ බලයේ භාවිතයයි. කුමන නඩු කුමන උසාව් විසින් කුමන ජනතාව වෙත විභාග කළ යුතුද යනුයි. සමහර පළාත පදනම් කොට නීති කුමය යෙදේ. මෙය සිදු වන්නේ බොහෝවිට ගෙඩිරල් රාජ්‍යයන්හි ය.

එක් එක් පුදේශවල වෙනස් නීති ක්‍රම භාවිත වන බැවින් අධිකරණ බල පුදේශ වන්නේද එම විශේෂීත පුදේශය මිස ගෙවරල් මධ්‍ය ආණ්ඩුව නොවේ. තවත් ආකාරයක නෙතික බහුවිධාවයක් වන්නේ විශේෂ ජන කොටස් සම්බන්ධයෙන් බොහෝ නීති ක්‍රම භාවිත වීමය. එය කළාපිය ස්වභාවය අනුව යෙදිය හැකි ව්‍යවද හැම විටම එසේ නොවේ. සමහර ආදිවාසීන්ට ව්‍යවස්ථාවෙන් පවරා ඇති ස්වභාවනය අයිතිවාසිකම යටතේ ඔවුන්ගේ නීති ක්‍රම එම විශේෂ කළාපය තුළ බොහෝ පුදේශලයන් වෙනුවෙන් යෙදිය හැකිය. සමහර ව්‍යවස්ථා අනුව යම් ආගමික නීතියක් අනුව ආරවුල් විසඳීම එම ආගමි ජනතාවට පැවරේ. ඉන්දියාව උදාහරණයකි. සමහර පළාත්වල නීති ක්‍රමයට ඒ පළාතේ සමහර ආරවුල් විසඳීම සීමා කොට ඇත. උදා: ආගමික නීති හා උසාවිය මගින් පවුල් නීති කටයුතු විසඳුනු ලැබේ.

#### 4.1 නෙතික බහුවිධාවය සහ ව්‍යවස්ථාමය ගැටුම්.

වෙනස් නීති ක්‍රම භාවිතවන අවස්ථාවන් හෝ අදාළ ජන කොටස ව්‍යවස්ථාවෙන් පැහැදිලිව දක්වුවද ගැටුම් හට ගනී. ව්‍යවස්ථාවේ බලගන්වා ඇති මූලික අයිතිවාසිකම් සහ එම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති නීති ක්‍රම අතර ගැටුම් ඇතිවන්නේ නම් ක්‍රමක් බලයේ පැවතිය යුතුද? තීරණය ක්‍රමන ආකාරයේ විය යුතුද යනු ව්‍යවස්ථා සම්පාදකයන් විසින් තීරණය කළ යුතුය. විවේචයන් පෙන්වා දෙන්නේ නෙතික බහුවිධාවය නීසා පහසුවෙන් පිඩාවට පත්විය හැකි අයගේ අයිතිවාසිකම් වලට තරේජනයක් විය හැකි බවය. ස්ත්‍රීන්ට එසේ විය හැකිය. සමහර ව්‍යවස්ථාවලින් සහ අන්තර්ජාතික සම්මුති වලින් තහවුරු කර ඇති සමානත්ව නීති ස්ත්‍රීන් කෙරෙහි නීසිලෙස ක්‍රියාත්මක නොවන බවය. සමාජ හා පවුල් නීති සම්බන්ධයෙන්ද යම් දුෂ්කරතා මත්විය හැකිය. ස්ත්‍රීන්ට දක්වන වෙනස්කම් ගැන ප්‍රශ්න මතු කර ඇති සංවිධාන අතර ස්ත්‍රීන්ට එරෙහි වෙනස්කම් කුරන් කිරීම සම්බන්ධ අන්තර්ජාතික කම්මුවුවද වෙයි. ව්‍යවස්ථාවලින්ද ව්‍යවස්ථා සම්පාදකයන් මගින්ද දක්වා ඇතත් ප්‍රශ්නය නොවිසදේ.

බොහෝ ව්‍යවස්ථාවලින් ව්‍යවස්ථාවේ අධිග්‍රීෂ්ඨත්වය පිළිගෙන ඇත. ඒ මෙසේය, පිළිගත් නීති කුම හා ව්‍යවස්ථා ප්‍රතිපාදන අතර පරස්පරතාවයක් ව්‍යවහාර් ව්‍යවස්ථා නීතිය බලාත්මක වේ, යනුවෙන් ප්‍රකාශ කිරීමෙනි. මෙම ප්‍රවේශය අන්තර් ජාතික නීතියෙන්ද පිළිගෙන ඇත. නිදුසුනක් ලෙස මොසුම්බික් ව්‍යවස්ථාවෙන් නෙතික බහුවිධ හාවය පිළිගත්තේ, මූලික ප්‍රතිපත්ති හා සාරධර්ම වලට පටහැනී නොවනතාක් දුරට පමණි. මෙම අනුපිළිවෙළ පිළිගතිමින් තවත් ප්‍රතිපාදනයකින් උසාවී සහ වෙනත් මණ්ඩල සඛ්‍යතාවක් ඇති කරනුයේ යම් ව්‍යවමනාකම් පිරිමැසීමටත් ආරවුල් විසඳීමටත් ය. එනම් නීතියක් පැනවීමෙන් ජාතික උසාවී මගින් ආගමික උසාවියක තීන්දුවක් විමර්ශනය කළ හැකිය.

කොලොම්බියා ව්‍යවස්ථාමය අධිකරණය මගින් අධිග්‍රීෂ්ඨ මූලධර්මය දැඩි ලෙස කප්පාදු කොට ඇත. 1991 කොලොම්බියා ව්‍යවස්ථාවෙන් ආදිවාසී ජන කොටස් වලට ස්වඛාලන අධිතිවාසිකම් තම හුම් සීමාව තුළ හාවිත කළ හැකිය. නඩු තීන්දු ගණනාවකදීම මෙම ස්වඛාලන අධිතිවාසිකම ව්‍යවස්ථාවෙන් පිළිගැනුණු පුද්ගල අධිතිවාසිකම් සමඟ කොට ඇත. එක් නඩුවකදී (1996 ගොන්සාලේස් ඒ, අසේම්බිලියා) මූලික අධිතිවාසිකම් වල අධිග්‍රීෂ්ඨහාවය පිළිගැනුණු තමුත්, ආදිවාසී නීතිය යටපත් කිරීමද සීමා කරන ලදී. එහිදී උසාවිය කරණු දෙකක් සැලකිය. වඩා උසස් ව්‍යවස්ථානුකළ සහතිකයක් ආරක්ෂා කිරීමට විය යුතුය. එසේම සීමා කිරීම ඉතා අඩු එකක් විය යුතුය. එසේම උසාවිය මෙසේද පැවැසිය. උසස්තම ව්‍යවස්ථා සහතිකයන් වන්නේ ජීවීතයට ඇති අධිතිවාසිකම, වධ හිංසා වලින් තීදහස වහල්කමට එරෙහි තහනම යන කරුණුය.

මෙහි අනිත් පැත්ත තම සමහර ව්‍යවස්ථාවලින් ව්‍යතිරේක වශයෙන් පිළිගත්තේ, ව්‍යවස්ථාවේ අධිග්‍රීෂ්ඨත්වය නොව නීතියෙන් නීති යම කර ඇති ප්‍රදේශයන්හි පුරුණ ස්වඛාලනය නීති කුමයන්ය. මෙම කුමයෙන් ඉතා නීඛ්විත ජාතික හා

අධිකරණ බලතල බෙදා හැරීමක් සිදුවේ. මෙම ව්‍යතිරේක මගින් වචනාර්ථයෙන් සමහර නීති බැඟැර කිරීමක් සිදුවේ. බොහෝව් පවුල් නීතියයි.

එය වෙනස්කොට සැලකීම පිළිබඳ ව්‍යවස්ථාවේ උදාහරණයක් ඇත. 18(4) බ්‍රූ ව්‍යවස්ථාවෙන්, ජාතිය, වර්ණය, ලිංගිකත්වය, භාෂාව, ආගම, දේශපාලන, හෝ වෙනත් මතයක් ජාතික හෝ සමාජ ප්‍රභවය, දේපල, උපත, හෝ තරාතිරම යන කරුණු හෝ ඉතු එකක් මත වෙනස්කොට සැලකිය නොහැකි බව පැවසේ. එහෙත් මෙම ව්‍යවස්ථාවෙන් විවාහය, දික්කසාදය, මරණය, මරණයෙන් පසු දේපල බෙදා දීම ආදි කරුණු ගැන පිහිට්ක් නැත. එය පුද්ගල නීතියට සම්බන්ධවේ. බොටස්වානා, ගැම්බියා යන රටවල ද ඊට සමාන තත්ත්වයක් පවතී.

පවුල් නීති, අන්තිම කැමති පත්‍ර හා දේපල සම්බන්ධ නීති ක්ෂේත්‍ර සම්බන්ධ ව්‍යවස්ථාමය ආරක්ෂාවන් ව්‍යතිරේක වගන්ති වලින් වැළැකවේ. එවිට එක් මාරුගයකින් තහනම් කැරුණු වෙනස් කොට සැලකීම තවත් මාරුගයකින් තහනම් ක්‍රියාත්මකවේ. මේ හේතුව නිසා, අන්තර ජාතික මානව අධිකිවාසිකම සම්මුතිවල අවශ්‍යතාවන්ට පටහැනිව ව්‍යතිරේක ක්‍රියාත්මක වන බවට විවේචන එල්ලවේ. විශේෂයෙන් ස්ථීරින්ට එරෙහි සකලාකාර වෙනස්කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ සම්මුතියට පටහැනිය. ඔනැම නීති ක්‍රමයකට සමානත්වය පිළිබඳ මූලධර්මයට වඩා එකාධිකාරයක් පවතින බව එයින් අදහස් නොවේ. තවද දෙනෙකින් බහුවිධ හාවය සහ තවත් ව්‍යවස්ථානුකූල පුළුල් සංකල්පයක් වූ බහු සංස්කෘතිභාවයට එරෙහිව සමානත්ව ආරක්ෂා කිරීම ක්‍රියාත්මක නොවන බවද පිළිගත යුතුය. අධිකරණ සැලසුම් සහ ව්‍යවස්ථාමය විකල්පයන්ගේ ප්‍රතිඵල ව්‍යවස්ථා ගොඩ නගන්නන් විසින් රටක එකාධික සමාජ හා දේශපාලන පසුවිම ගැන පරිස්සමින් සිතා බැලිය යුතුය.